

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 03/2022

මගේ අංකය : EST 5/4/24(XL)

රාජ්‍ය සේවා, පළාත් සභා හා
පළාත් පාලන අමාත්‍යාංශය
නිදහස් චතුරස්‍රය
කොළඹ 07.

2022.01.13

අමාත්‍යාංශ ලේකම්වරුන්
රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්
පළාත් ප්‍රධාන ලේකම්වරුන්
දෙපාර්තමේන්තු ප්‍රධානීන්

රාජ්‍ය නිලධරයන්ට සහ විශ්‍රාමිකයින්ට රු.5000/-ක මාසික දීමනාවක් ලබා දීම

2022.01.03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සියලුම රාජ්‍ය නිලධරයන්ට සහ විශ්‍රාමිකයින්ට 2022.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම වැටුප් ගණනයට අදාළ කර නොගන්නා රු.5,000/-ක මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇත.

- 02. පහත අයවලුන්ට මෙම දීමනාව සඳහා හිමිකම් ඇත.
 - (අ) මාසික වැටුප් ලබන ස්ථිර/ තාවකාලික/ කොන්ත්‍රාත් නිලධරයන්
 - (ආ) දෛනික වැටුප් ලබන නිලධරයන්
 - (ඇ) විශ්‍රාමිකයින්
- 03. වැටුප් රහිත නිවාඩු ලබා සිටින නිලධරයන්ට මෙම දීමනාව සඳහා හිමිකමක් නොමැත. අඩු වැටුප් නිවාඩු ලබා ඇති නිලධරයන්ට හිමිවනුයේ මෙම දීමනාවෙන් අඩකි.
- 04. දෛනික වැටුප් ලබන තැනැත්තන් සඳහා සේවයට වාර්තා කළ යුතු සම්පූර්ණ දින ගණන ම සේවයට වාර්තා කර ඇත්නම් සම්පූර්ණ දීමනාව ගෙවිය යුතු අතර එසේ සේවයට වාර්තා කර නොමැති නම් සේවයට වාර්තා කළ දින ගණනට අනුපාතිකව දීමනාව ගෙවිය යුතු ය.
- 05. කිසියම් තැනැත්තෙකු විශ්‍රාම වැටුප් කිහිපයක් හෝ විශ්‍රාම වැටුප සමඟ වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනන්දරු විශ්‍රාම වැටුපක් හෝ ලැබූව ද එවැනි තැනැත්තෙකුට හිමිවනුයේ ද මසකට රු.5,000/-ක එක් දීමනාවක් පමණි.
- 06. පවතින විධිවිධාන අනුව නැවත සේවයේ යොදවා ඇති විශ්‍රාමිකයින් සඳහා හිමිවනුයේ විශ්‍රාම වැටුප සමඟ හිමිවිය යුතු දීමනාව පමණි.
- 07. විශ්‍රාමිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම පිළිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් වැඩිදුර පැහැදිලි කිරීම් ලබා දෙනු ඇත.

08. රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධරයන් සඳහා මෙම දීමනාව ගෙවීම පිළිබඳ උපදෙස් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කෙරෙනු ඇත.

09. තව ද 2019.04.22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2019 අනුව සියලුම රාජ්‍ය නිලධරයන් සඳහා ගෙවනු ලබන රු.2500/- ක මාසික අන්තර් දීමනාව සහ 2013.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 37/2013 අනුව ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව තවදුරටත් එලෙසින් ම ක්‍රියාත්මක වේ.

10. මෙම චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාව ඇතිව නිකුත් කරනු ලැබේ.



ජේ. ජේ. රත්නසිරි

ලේකම්

රාජ්‍ය සේවා, පළාත් සභා හා
පළාත් පාලන අමාත්‍යාංශය